

Hebr. Cum *Paragog.* שָׁמְרֹדָה Custodi:irreg. שָׁמַע Num.23.7. Forma  
פְּקֻדָּה etiam in Inf. & Fut. in omnibus fere neutris Hebr. Chal. Sam. Syr. pec.  
quibus(\*) in Præter. וְיָשַׁב à וְיָשַׁב Cum Tfere Chal. & Syr. tantum.  
יְשַׁבֵּד Jod f. & Waw Pl. quiescunt Syris. Cum י paragog. effertur  
Chal. Syr. & Sam. פְּקֻדָּה fæm. Pl. cum (-) שָׁמַעַנְתִּי per Apocop. שָׁמַע Gen.  
4. 23. Hebr. Chal. Sam. & נְפָרָא Exod.2.20. fæm. Pl. Syr. etiam נְפָרָא  
Æth. m. 2. etiam נְפָרָא: ob medianum autem Gutturalem נְפָרָא: Arab. Si penul-  
timæ vocalis, quæ talis semper est, qualis in Futuro; fit Damma, etiam E-

Futurum omnibus his pro Præsenti Indicativi est. Terminatio etiam eadem est Hebr. Chal. Syr. Sam. quæ in Imper. etiam Hebr. cum  paragog.

Hujus diversitatis causa est, quia } non patitur ante se literam  
Schevatam, sed ei subministrat suam vocalem: virtute tamen illa  
Vocalis ad secundam pertinet radicalem: Unde propter literas  
**V**o<sup>o</sup>**o** habet ea vocalem, ut **V**o<sup>o</sup>**o**

Interdum consentientibus multis Codd est (\*) pro (?) i Pet. 3.10.   
sic תִּהְדֹּר Gen. 3. 19. Jon. Sam. s̄epe Schurec pro Kibbutz; וְאַתָּה לְאַתָּה אֶתְנָא אֶתְנָא  Æthiop. Alf Characteristicum primæ Fuit. item V. V. IX. & X.

ՀԱՓՔ: 2 ԴԱՓՔ: 1 ԵԱՓՔ: pl. ՀԱՓՔ:  
ԴԱՓՔ: ԵԱՓՔ:

lif Damma habet, Excidit interdum Elif Imperativum post Waw  
& Ye. Nun paragogicum cum Tesdid & absque hic locum habet, ut in Fu-  
turo, Tertiam personam Imper. & nonnunquam secundam Act. atque  
Pass. per Fut. Gjezmatum exprimant, præfixo Lam Kesr. & cum Fe vel

Syr.	Chal.	Hebr. {Futurum Sing.
אַבְגָּן	יִפְקֹד f. חַפְקָר	יִפְקֹד f. חַפְקָר
אַבְגָּן	חַפְקָר f. חַפְקָרִין	חַפְקָר f. חַפְקָרִין
אַבְגָּן	אֲפִקָּד	אֲפִקָּד
אַבְגָּן	Pl.	Pl.
אַבְגָּן	יִפְקָדוּ יִפְקָדוּ	יִפְקָדוּ f. יִפְקָדוֹנָה
אַבְגָּן	חַפְקָדוּן חַפְקָדוּן	חַפְקָדוּן f. חַפְקָדוֹנָה
אַבְגָּן	נִפְקָד	נִפְקָד

**נִסְרָשָׁא** Jud in נִסְרָשָׁא quiescit, unde etiam s<sup>e</sup>pe omissit. Formæ  
**וְלֹא** est diversa hic ratio, quæ convenit omnibus, quibus } est in medio,  
& aliquatenus, quibus etiam in fine.

pl. **وَجَاهَاتُ** **وَجَاهَاتُ** m. **وَجَاهَاتُ** **وَجَاهَاتُ** m.  
**وَجَاهَاتُ** **وَجَاهَاتُ** f. **وَجَاهَاتُ** **وَجَاهَاتُ** f.

Conjug. ob præced. **A** convertitur in **P** ut **A**, **R** **λ** **θ** **λ**: vel **E** ut **A**, **L** **α** **C** **Y**:  
*non timebo.* In I, II, III, Conjug. si prima radicalis sit Class. primæ, vel  
quartæ, characteristicum erit primæ **λ** **O** **Φ** **η**: **P** **λ** **λ** **Φ**: Subjunctivi, s. Opta-  
tivi Præsens hoc modo se habet

de ① Item *Fe*, & *Waw*, significans, *Et simul*, cum sc. præfixæ sunt Futuro respe-  
ab. Si tha, cium habenti ad præcedentem enunciationem, *וְאַתָּה וְעַד*

Interdum consentientibus multis Codd est (⁹) pro (⁹) r Pet. 3.10. ; **גַּם**  
sic **תִּידְרֹר** Gen. 3. 19. Jon. Sam. saepe Schurec pro Kibbutz ; **וְאַלְפָיָה**  
**אֶתְּנָאָה** Æthiop. Alf Characteristicum primæ Fut. item V. V. IX. & X.

Conjug. ob præced. **A**, convertitur in **P** ut **A**, **P**λο<sup>2</sup>: vel **L** ut **A**, **L**α<sup>2</sup>**C**υ: non timebo. In I, II, III, Conjug. si prima radicalis sit Class. primæ, vel quartæ, characteristicum erit primæ λΟΦΙ: ΡΛΙΦ: Subjunctivi, s. Optativi Præsens hoc modo se habet.

ՀԱՓՔ: 2 ԴՎՓՔ: 1 ՀԱՓՔ: Pl. ՀԱՓՔ: 2 ԴՎՓՔ 1 ՀԱՓՔ: It. ԷՎԵՔ:  
ԴՎՓՔ: ԴՎՓՔ: ՀԱՓՔ: ՇՎՓՔ: ԴՎՓՔ: ԴՎՓՔ: ՇՎՓՔ: It. ԴՎՓՔ: ՇՎՓՔ:

Si ultima sit Gutturalis, præcedens est quartæ لِلِّيْهِ: v. 6. Can. Aib. de ①  
& لِ: Sæpe cum particulis، لِلِّيْهِ: لِلِّيْهِ: لِلِّيْهِ: لِلِّيْهِ: nec raro absque, Arab. Si  
in Præterito Damma, id hinc manet; Si Kefra in Fatham mutatur; si Fatha,  
convertitur vel in Damma, vel Kefram; nisi media, vel ultima sit Guttu-  
ralis, tunc ferè manet. مَوْلَى مَوْلَى مَوْلَى مَوْلَى، وَلِلِّيْهِ، وَلِلِّيْهِ.

Accidit Futuro Apocope, Antithesis, Paragoge. Prima, tribuit ei formam plane Hebr. **لَهُ**<sup>۱</sup> **يُلَهِّي لَهُ**<sup>۲</sup> **لَهُ**<sup>۳</sup> **لَهُ**<sup>۴</sup>

وَيَعْلَمُونَ<sup>۲</sup> رَأَيْهِمْ وَرَأَيْهُمْ Pl. Iَدَّهُمْ Iَدَّهُمْ Iَدَّهُمْ Du.

لَمَّا لَّا يَرَى Causat eam influxus trium particularum, لَمَّا لَّا يَرَى,  
ne, & Imperativum. Item hæc, sed cù lege, ut aliud Verbum priori quasi  
retributivum respondeat, لَمَّا لَّا يَرَى اِيْنِ اِسْلَامِ

*Adjuba (si adjuvis) me, adjuvabo te.* Antithesis est hæc forma,

لَكَيْ لَانْ كَيْ. q. زَانْ لَسْنْ أَلَا لِيَلَّا كَيْلَارْ لِكَيْلَارْ حَدَيْ أَوْ

Arab.	Æth.	Sam.
الْمَلَكُ	መልክ :	מלך.
وَالْمَلِكَةُ	መልክת :	מלכה.

Item *Fe*, & *Waw*, significans, *Et simul*, cum sc. præfixæ sunt Futuro respectum habenti ad præcedentem enunciationem, ﴿وَمِنْ بَعْدِهِ﴾

Ne verbera & (ne) irascatur. Et interdum اَدْلِيْ اَدْلِيْ Benè, age.

*Erp. Gr. Ar. 55.* Paragoge adjicit Futuro Nun Fathatum cum Tesdid,

وَلَمْ يَرَوْهُ إِذْ أَوْتَنَا مُوسَىٰ بِرَبِّهِ وَأَوْتَنَا مُوسَىٰ بِرَبِّهِ

رَعْدَانْ رَعْدَانْ Pl. رَعْدَانْ رَعْدَانْ<sup>2</sup> يَرْعِدُونْ رَعْدَانْ رَعْدَانْ رَعْدَانْ

**Udees** <sup>I</sup> Aut Gjezmatum sine Tesdid, sed in Singulari solum, ac

رَجُلَنْ رَجُلَنْ<sup>۲</sup> رَجُلَنْ رَجُلَنْ<sup>۱</sup> Plurali masc. & communi, h. m.

**أَنْ, نَهْ, وَتَنْ** An, Ne, Utinam, & Lam cum Kefra, in votis, interrogationibus & præventionibus. Et cùm præcedit iux-

gationibus, & præceptionibus. Et cum præcedit jura-  
mentum, Restrингitur autem ad Futurum Indicativi, & Præsens comple&ti-

لئے لئے سوچیں گے اسی سوچیں گے لئے & plerunque

U. L. Non, frequentius Præsentis significationem indit, זָהָר נֹן non

*scio* **مُعْلِم** utramque. Præteriti significationem tribuant Partic. **مُعْلِم**, **مُعْلِم**

Imperfecti Subjunctivi, cum Verbo præmittitur **كَانَ** & sequenti  
Lakâna, ut **לִכְאָן** כִּנְתַּחֲפֵה לְבִנְתַּחֲפֵה si nosceres enim amares

וְאֶרְדָּה אֵן חַבְתָּב זֶנֶּן Volo ut  
eum. Subjunctivus etiam indicatur per אֲרֹד אֵן חַבְתָּב זֶנֶּן

scribas.

Hebr. Infinitivus.	Chal.	Syri.	תְּפִלָּה
תְּפִלָּה	תְּפִלָּה	תְּפִלָּה	תְּפִלָּה

**מִתְפָּקָדָה**